



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1980 අංක 43 දරන
මහා කොළඹ ආර්ථික කොමිෂන්
සභා (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1980 ඔක්තෝබර් මස 24 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1980 ඔක්තෝබර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඇසට
සත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැක

**1980 අංක 43 දරන මහා කොළඹ ආර්ථික
කොමිෂන් සභා (සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1980 ඔක්තෝබර් මස 24 වන දින]

එල්. ඩී.—බී. 64/80.

ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික
කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1980 අංක 43 දරන මහා කොළඹ ආර්ථික
කොමිෂන් සභා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු කමස.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන්
කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන මහා
කොළඹ ආර්ථික කොමිෂන් සභා පනතේ 5 වන වගන්තිය මෙයින්
ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත්
වගන්තිය ආදේශ කරනු ලැබේ:—

ජාතික රාජ්‍ය
සභාවේ
1978 අංක 4
දරන පනතේ
5 වන වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

“කොමිෂන්
සභාවේ පාලන
බලය.

5. කොමිෂන් සභාවට—

- (1) බල ප්‍රදේශය සහ එම ප්‍රදේශය සම්බන්ධ
යෙන් ;
- (2) යම් බලපත්‍රලත් කලාපයක සහ ඒ කලාපය
සම්බන්ධයෙන් ; සහ
- (3) යම් බලපත්‍රලත් ව්‍යවසායක සහ ඒ ව්‍යවසාය
සම්බන්ධයෙන්

පාලන බලය තිබිය යුතු ය. ”.

3 ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය මෙයින් ඉවත් කරනු
ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ
කරනු ලැබේ:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
20 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

“ බල ප්‍රදේශය
තුළ සහ
බලපත්‍රලත්
කලාප තුළ
විශේෂ බලතල.

20. (1) කොමිෂන් සභාව විසින්—

(අ) මෙහි “ඇ” උපලේඛනයෙහි සඳහන් තත්
කාලය සඳහා වූ ලිඛිත නීති යටතේ වූ
යම් අතුරු ව්‍යවස්ථාවක්, නියෝගයක්,
නියමයක් හෝ නිවේදනයක් මුළු බල
ප්‍රදේශය හෝ යම් බලපත්‍රලත් මුළු කලා
පයක් සඳහා හෝ එහි යම් නිශ්චිත
කොටසක් සඳහා සෑදීම හෝ නිකුත්
කිරීම ; සහ

(ආ) යම් නිලධාරියකු හෝ තැනැත්තකු වෙත
එකී යම් ලිඛිත නීතියකින් සතු කරනු
ලැබූ හෝ පවරනු ලැබූ බලතල හෝ

කටයුතු සියල්ල හෝ ඉන් කිසිවක් හෝ
බල ප්‍රදේශය හෝ යම් බලපත්‍රලත් කලාපයක් තුළ හෝ එහි යම් කොටසක හෝ
ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම

නීත්‍යානුකූල විය යුතු ය යන සුළු වශයෙන් මූලිකව කිරීමට යටත්ව ඒ අතුරු ව්‍යවස්ථා, නියෝග, නියම හෝ නිවේදන සෑදීමට හෝ නිකුත් කිරීමට හෝ ඒ බලතල හෝ කටයුතු ක්‍රියාත්මක කිරීමට හෝ කිරීමට බලය පවරනු ලැබූ බලධරයා, නිලධරයා හෝ තැනැත්තා සම්බන්ධයෙන් එකී යම් ලිඛිත නීතියක වූ සඳහන් කිරීම්, කොමිෂන් සභාව සම්බන්ධයෙන් වූ සඳහන් කිරීම් වූවාක් මෙන් සමාන ආකාරයෙන් එකී ලිඛිත නීති බල ප්‍රදේශය තුළ සහ සෑම බලපත්‍රලත් කලාපයක් තුළම බලාත්මක විය යුතු ය.

(2) මේ වගන්තියෙහි සඳහන් යම් බලයක් හෝ කටයුත්තක් කොමිෂන් සභාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට හෝ කිරීමට යම් නිලධරයකු හෝ තැනැත්තකු කොමිෂන් සභාව විසින් පිළිගත් නම් කළ හැකි ය. "

ප්‍රධාන ප්‍රඥප්ති
සෙසි 22 අ වන
අලුත් වගන්තිය
ඇතුළත්
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 22 අ වන වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:—

" බලපත්‍රලත්
කලාප
පිහිටීම.

22 අ. (1) බලපත්‍රලත් ව්‍යවස්ථායක් විසින් බල ප්‍රදේශයට ඇතුළත් නොවන යම් ප්‍රදේශයක, ව්‍යාපාර පිහිටුවීම පිණිස පහසුකම් හෝ වැඩිදියුණු කිරීම් සැලැස්වීමට අවශ්‍ය යයි සහ ඒ කාර්ය සඳහා මේ පනත යටතේ වූ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමට කොමිෂන් සභාවට හැකි කර වීම අවශ්‍ය යයි ජනාධිපතිවරයාගේ මතය වන අවස්ථාවක, ඔහු විසින්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, ඒ ප්‍රදේශය බල පත්‍රලත් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ ඒ කලාපයේ මායිම් නියම කිරීම කළ හැකි ය.

(2) බලපත්‍රලත් කලාපයක් (1) වන උප වගන්තිය යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ අවස්ථාවක කොමිෂන් සභාව හැර වෙනත් කිසිම තැනැත්තකු, මණ්ඩලයක් හෝ අධිකාරයක් විසින් යම් ලිඛිත නීතියක් යටතේ ඒ කලාපය ඇතුළත ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට හෝ සැලසුම් කිරීම්, සංවර්ධනය කිරීම් හෝ වැඩි දියුණු කිරීම් අනුමත කිරීමට හෝ අදාළ යම් බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය ඉටු කිරීම සහ කර්තව්‍ය කිරීම නොකළ යුතු ය. "

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය සංශෝධනය කිරීම.

(අ) “බලපත්‍රලත් ව්‍යවසාය” යන්නෙහි අර්ථකථනයේ “අදහස් වේ; තව ද” යන වචන වෙනුවට “අදහස් වේ;” යන වචන ආදේශ කිරීමෙන්; සහ

(ආ) “බලපත්‍රලත් ව්‍යවසාය” යන්නෙහි අර්ථකථනයට ඉක්බිති වම, පහත දැක්වෙන අලුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් :—

“බලපත්‍රලත් කලාපය” යන්නෙන් 22අ වන වගන්තිය යටතේ ප්‍රකාශයට පත්කරන ලද කලාපයක් අදහස් වේ; තව ද’.

6. (1) ප්‍රධාන ප්‍රඥප්තියේ “ආ” උපලේඛනය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ “ආ” උපලේඛනය සංශෝධනය කිරීම.

(අ) “1983 අංක 4 දරන දේශීය ආදායම් පනත” යන විෂයයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් විෂයය ඇතුළත් කිරීමෙන් :—

“1979 අංක 28 දරන දේශීය ආදායම් පනත.”; සහ

(ආ) “1981 අංක 85 දරන මුදල් පනත” යන විෂයයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් විෂයය ඇතුළත් කිරීමෙන් :—

“1983 අංක 11 දරන මුදල් පනතේ XII වන කොටස”.

(2) (අ) මේ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ “ආ” උපලේඛනයෙහි කරන ලද සංශෝධනය, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූ දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

(ආ) මේ වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ “ආ” උපලේඛනයෙහි කරන ලද සංශෝධනය, ප්‍රධාන ප්‍රඥප්තිය ක්‍රියාත්මක වූ දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.